

ക്ല കിരണ്ടേക്ക്/പുതിയ പാടക്കീട്ട്/New Syllabus

අධ්‍යාපක පොදු සහතික පත්‍ර (ලයස පෙළ) විභාගය, 2019 අගෝස්තු කළේවිය පොතුන් තරාතුරුප පත්තිර (ශයර් තරු) පරීක්ෂා, 2019 ඉකස්ස් මාරුගැස්සා පොදු සහතික පත්‍ර (ලයස පෙළ) විභාගය, 2019 අගෝස්තු කළේවිය පොතුන් තරාතුරුප පත්තිර (ශයර් තරු) පරීක්ෂා, 2019 ඉකස්ස් මාරුගැස්සා

රකුයන විද්‍යාව	II
இரசாயனவியல்	II
Chemistry	II

02 S II


2019.08.19 / 0830 - 1140

ஏடு ஏதெடு  
மூன்று மணித்தியாலம்  
*Three hours*

අමතර කියවේ කාලය	- මින්ට්සු 10 දී
මෙලතික වාචිප්ප තොරම්	- 10 නිමිත්තකൾ
Additional Reading Time	- 10 minutes

අමතර තියව්ම් කාලය පුද්ග පෙනුය සිංහල පුද්ග තොරා ගෝරා ගැටීමෙන් පිළිගුණ මූලිකේ දී ප්‍රමුඛත්වය දෙන පුද්ග සැව්වීයානය නිර්යා ගැටීමෙන් තොරා ගැනීම්.

- \* ආවර්තන වගුවක් 16 වැනි පිටුවෙහි සපයා ඇත.
  - \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
  - \* සාර්වත්‍ර වායු තියනය,  $R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$
  - \* ඇවශාධීරේ තියනය,  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$
  - \* මෙම පෘත්‍ර පැහැදිලි පිළිගිරු සාර්ථකීය දී පැවත්තියේ ක්‍රියාව සාක්ෂාත් පිරියාභ්‍ය කිහි හැකි ය.



#### A කොටස - ව්‍යුහගත් රටනා (පිට 2 - 8)

- \* සිංහල ම ප්‍රයෝගවලට මෙම ප්‍රයෝග පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
  - \* ඔබේ පිළිතුරු එක් එක් ප්‍රයෝගට ඉඩ සලසා ඇති තැන්වල උච්ච යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු උච්චමට ප්‍රමාණවත් බව ද දිරිස පිළිතුරු බලාපොරොත්තු තොවන බව ද සලකන්න.
  - B කොටස සහ C කොටස - රචනා (පිටු 9 - 15)**
  - \* එක් එක් තොටයින් ප්‍රයෝග දෙක බැංකීන් තෝරා ගනිමින් ප්‍රයෝග හකරකට පිළිතුරු සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩුයි හාවිත කරන්න.
  - \* සම්පූර්ණ ප්‍රයෝග පත්‍රය තියමින් කාලය අවසන් වූ පසු A, B සහ C කොටස් තුනට පිළිතුරු, A කොටස මුදින් තිබෙන පරිදි එක් පිළිතුරු පත්‍රයක් වන සේ අමුණා විභාග ගාලාධිපතිට හාර දෙන්න.
  - \* ප්‍රයෝග පත්‍රයෙහි B සහ C තොටස් පමණින් තිබාගි ගොනුවෙන් පිටතට ගොන භාමට ඔබට ප්‍රසාද ඇත.

ପର୍ଯ୍ୟନ୍ତ କାହାର କାହାର କାହାର

කොටස	ප්‍රතිඵල අංකය	ලැබු ලදානී
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
C	8	
	9	
	10	
එකතුව		

ଶକ୍ତିବିନ୍ଦୁ	
ବୃଦ୍ଧିକାଳେନ୍	
ଅନୁରତ୍ନ	

උත්තර පතු පරික්ෂක 1	සංඛ්‍යාත දීම
උත්තර පතු පරික්ෂක 2	
පරික්ෂා කළේ :	
අධික්ෂණය කළේ :	


**A කොටස - ව්‍යුහගත් රචනා**

ප්‍රශ්න හතරට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න. (එක් එක් ප්‍රශ්නය සඳහා නියමිත ලක්ෂණ ප්‍රමාණය 100 කි.)


1. (a) පහත සඳහන් ප්‍රශ්න ආවර්තිකා වගුවේ දෙවන ආවර්තනයේ මූල්‍යව්‍ය හා සම්බන්ධ වේ. කොටස (i) සිට (vi) දක්වා පිළිතුරු දීමේ දී ලබා දී ඇති අවකාශයේ මූල්‍යව්‍යයේ සිංකේතය උග්‍යන්න. (ලුව්ව වායුව නොසලකා හරින්න.)
- (i) වැඩිම විද්‍යුත් සාර්ථකාව ඇති මූල්‍යව්‍ය හඳුනාගන්න. (ලුව්ව වායුව නොසලකා හරින්න.)
  - (ii) විද්‍යුත් සත්තනයනය කරන බුදුරුපි ආකාරයක් ඇති මූල්‍යව්‍ය හඳුනාගන්න.
  - (iii) ප්‍රමාණයෙන් විශාල ම ඒකපරමාණුක අයනය සාදන මූල්‍යව්‍ය හඳුනාගන්න (මෙම අයනය ස්ථායි විය යුතු ය).
  - (iv)  $p$  ඉලෙක්ට්‍රෝන තොමොෂ් නමුත් ස්ථායි රින්හාසයක් ඇති මූල්‍යව්‍ය හඳුනාගන්න.
  - (v) වැඩිම පළමු අයනීකරණ ගක්තිය ඇති මූල්‍යව්‍ය හඳුනාගන්න.
  - (vi) බොහෝවිට ඉලෙක්ට්‍රෝන උන තළිය තිකෙශ්‍යාකාර සහසංයුත සංයෝග සාදන මූල්‍යව්‍ය හඳුනාගන්න.

(ලක්ෂණ 24 බ)

- (b) (i)  $\text{SO}_3\text{F}_2$  අණුව සඳහා වඩාත් ම පිළිගත හැකි ලුවිස් තින්-ඉරි ව්‍යුහය අදින්න.
- එහි සැකිල්ල පහත දක්වා ඇත.




- (ii)  $\text{H}_3\text{N}_2\text{O}$  අණුව සඳහා වඩාත් ම ස්ථායි ලුවිස් තින්-ඉරි ව්‍යුහය පහත දක්වා ඇත. මෙම අණුව සඳහා තවත් ලුවිස් තින්-ඉරි ව්‍යුහ (සම්පූර්ණ ව්‍යුහ) දෙක් අදින්න. ඔබ විසින් අදින ලද වඩා අස්ථායි ව්‍යුහය යටින් 'අස්ථායි' ලෙස උග්‍යන්න.




- (iii) පහත සඳහන් ලුවිස් තින්-ඉරි ව්‍යුහය පදනම් කරගෙන වගුවේ දක්වා ඇති C, N හා O පරමාණුවල

- |                            |  |
|----------------------------|--|
| I. පරමාණුව වටා VSEPR පුගල් | II. පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන පුගල් ජ්‍යාමිතිය |
| III. පරමාණුව වටා හැඩිය     | IV. පරමාණුවේ මූහුමිකරණය                      |

සඳහන් කරන්න.



පහත දැක්වෙන පරිදි පරමාණු අංකනය කර ඇත.



	$\text{O}^1$	$\text{N}^2$	$\text{C}^3$	$\text{N}^4$
I. VSEPR පුගල්				
II. ඉලෙක්ට්‍රෝන පුගල් ජ්‍යාමිතිය				
III. හැඩිය				
IV. මූහුමිකරණය				

(iv) ඉහත (iii) කොටසහි දෙන ලද ප්‍රවිෂ් තිත්-ඉරි ව්‍යුහයෙහි පහත සඳහන් ය බන්ධන සැදීමට සහභාගි වන පරමාණුක / මුදුම් කාක්ෂික හදුනාගන්න. (පරමාණුවල අංකනය (iii) කොටසහි ආකාරයටම වේ.)

I. F—O <sup>1</sup>	F .....	O <sup>1</sup> .....
II. O <sup>1</sup> —N <sup>2</sup>	O <sup>1</sup> .....	N <sup>2</sup> .....
III. N <sup>2</sup> —C <sup>3</sup>	N <sup>2</sup> .....	C <sup>3</sup> .....
IV. C <sup>3</sup> —N <sup>4</sup>	C <sup>3</sup> .....	N <sup>4</sup> .....
V. N <sup>4</sup> —O <sup>5</sup>	N <sup>4</sup> .....	O <sup>5</sup> .....
VI. N <sup>4</sup> —Cl	N <sup>4</sup> .....	Cl .....

(v) ඉහත (iii) කොටසහි දෙන ලද ප්‍රවිෂ් තිත්-ඉරි ව්‍යුහයෙහි පහත සඳහන් ප බන්ධන සැදීමට සහභාගි වන පරමාණුක කාක්ෂික හදුනාගන්න. (පරමාණුවල අංකනය (iii) කොටසහි ආකාරයටම වේ.)

I. N <sup>2</sup> —C <sup>3</sup>	N <sup>2</sup> .....	C <sup>3</sup> .....
II. C <sup>3</sup> —N <sup>4</sup>	C <sup>3</sup> .....	N <sup>4</sup> .....

(vi) I. ඉහත (iii) කොටසහි දෙන ලද ප්‍රවිෂ් තිත්-ඉරි ව්‍යුහයෙහි ද්විත්ව බන්ධන දෙක දිගානති වී ඇත්තේ කෙසේ ද?

.....

II. මේ හා සමාන දිගානතියක් ඇති ද්විත්ව බන්ධන සහිත අණුවක්/අයනයක් සඳහා උදාහරණයක් දෙන්න.

.....

සැයු.: ඔබේ උදාහරණයෙහි පරමාණු 3කට වඩා අඩංගු නොවිය යුතු ය.

ඔබ දෙන උදාහරණයේ ඇති මූල්‍යවනය ආවර්තිකා වගුවේ පළමුවන හා දෙවන ආවර්ත්තවලට සිමා විය යුතු ය.

(කොළඹ 52 ප)

(c) (i) පරමාණුක කාක්ෂිකයක් විස්තර කරනුයේ  $n$ ,  $l$  සහ  $m_l$  ක්වෙන්ටම අංක තුන මගිනි.

අදාළ ක්වෙන්ටම අංක සහ පරමාණුක කාක්ෂිකයේ තම පහත දැක්වෙන කොටුවල උග්‍රහනය වේ.

	$n$	$l$	$m_l$	පරමාණුක කාක්ෂිකය
I.	<input type="text"/>	<input type="text"/>	+1	3p
II.	3	2	-2	<input type="text"/>
III.	<input type="text"/>	<input type="text"/>	<input type="text"/>	2s

(ii) වර්ගන් තුළ දක්වා ඇති ගණය වශිතව පිළිවෙළට පහත සඳහන් දැක්කන්න. (හේතු අවශ්‍ය නොවේ.)

I. LiF, LiI, KF (දුවාකය)

..... < ..... < .....


II. NO<sub>2</sub><sup>-</sup>, NO<sub>4</sub><sup>3-</sup>, NF<sub>5</sub> (ස්ථායිතාව)

..... < ..... < .....

III. NOCl, NOCl<sub>3</sub>, NO<sub>2</sub>F (N—O බන්ධන දිග)

..... < ..... < .....

(කොළඹ 24 ප)



2. (a) X යනු ආවර්තික වගුවේ R-ගොනුවේ මූලද්‍රව්‍යයකි. X හි පලමු, දෙවැනි හා තුන්වැනි අයනීකරණ ගක්කීන් පිළිවෙළින්,  $\text{kJ mol}^{-1}$  වලින්, 738, 1451 හා 7733 වේ.  $\text{H}_2(\text{g})$  මුදා හැරමින් හා එහි හයිබුක්සයිඩ් සාය්මික වේ. X තනුක අම්ල සමග ප්‍රතික්‍රියාවේදී ද  $\text{H}_2(\text{g})$  මුදා හැර. දීප්තිමත් සුදු ආලෝකයක් සමග X වාතයෙහි දහනය වේ. ජලයෙහි කධීනත්වයට X හි කැටුයනය දායක වේ.

(i) X භූතාගත්ත. X : .....

(ii) X හි භුමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. ....

(iii) X වාතයෙහි දහනය තුළ විට සැදෙන සංයෝග දෙකක් රසායනික සූත්‍ර ලියන්න.

..... නො .....

(iv) ආවර්තික වගුවෙහි X අයත්වන කාණ්ඩයෙහි මූලද්‍රව්‍යයන්හි දී ඇති සංයෝග සලකන්න. කාණ්ඩය පහළට යුමෙදී දක්වා ඇති ගුණය වයිඩ්වේ ද අඩුවේ ද යන්න දී ඇති කොපු කුළ සඳහන් කරන්න.

I. සඳ්‍රේල්ටවල ජලයෙහි දාව්‍යතාවය

II. හයිබුක්සයිඩ්වල ජලයෙහි දාව්‍යතාවය

III. ලෝහ කාබනේටවල තාප ස්ථායිකාවය

III හි ඔබගේ පිළිතුරට හේතු දක්වන්න.

.....

(v)  $\text{H}_2(\text{g})$ ,  $\text{O}_2(\text{g})$  හා  $\text{N}_2(\text{g})$  සමග X ට බොහෝ දුරට සමාන ලෙස ප්‍රතික්‍රියා කරන, තමුන් X අඩංගු කාණ්ඩයට අයත් නොවන ආවර්තික වගුවේ R-ගොනුවේ මූලද්‍රව්‍යය භූතාගත්ත.

.....

(vi) ජලයේ කධීනත්වය දායක වන වෙනත් ලෝහ අයකයක් භූතාගත්ත.

.....

(vii) ජලයේ කධීනත්වය ඉවත් කිරීම සඳහා බහුල වශයෙන් හාවිත වන සංයෝගය භූතාගත්ත.

.....

(viii) කාබනික රසායන විද්‍යාවේ හොඳින් දන්නා ප්‍රතිකාරකයක X සංස්කරණයක් වේ. මෙම ප්‍රතිකාරකයේ නම දෙන්න.

.....

(ලක්ෂණ 50 පි)

(b) A සිට E දක්වා ලේඛල් කර ඇති පරීක්ෂා නළවල  $\text{Na}_2\text{S}_2\text{O}_3$ ,  $\text{Na}_2\text{CO}_3$ ,  $\text{KNO}_2$ ,  $\text{KBr}$ , හා  $\text{Na}_2\text{S}$  හි (පිළිවෙළින් නොවේ) ජලය දාවනු අධ්‍යාපිත වේ. A සිට E දක්වා ඇති එක් එක් පරීක්ෂා නළයට තත්ත්ව HCl එක් කළ විට (අවශ්‍ය නම් රත් තිරිමෙන්) ලැබෙන දාවනුවල හා මුක්ත වන වායුවල ගත් ලක්ෂණ පහත වගුවේ දී ඇත.

සියලු සියලු සියලු  
නොවේ

පරීක්ෂා නළය	දාවනුයේ පෙනුම	වායුව
A	අවරූපයි	අවරූප හා ගදක් නොමැති
B	අවරූපයි	රතු-දුමුරු වර්ණයක් හා කුවුක ගදක් ඇත
C	අවරූපයි	අවරූප හා කුණු නිත්තර ගදක් ඇත
D	ආච්ලකාවයක්	අවරූප හා කුවුක ගදක් ඇත
E	අවරූපයි	මුක්ත නොවේ

(i) A සිට E දක්වා පරීක්ෂා නළවල දාවනු හඳුනාගන්න.

A : ..... C : ..... E : .....

B : ..... D : .....

(ii) A, B, C හා D පරීක්ෂා නළ තුළ සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුළින රසායනික සම්කරණ ලියන්න.

A හි : .....

B හි : .....

C හි : .....

D හි : .....

(iii) A, C හා D හි මුක්ත වන එක් එක් වායුවක් හඳුනාගැනීම සඳහා එක් රසායනික පරීක්ෂාවක් බැහැන ලියන්න.

සැයු. තිරික්ෂණ ද අවශ්‍ය වේ.

A හි : .....

.....


C හි : .....

.....

D හි : .....

.....

(කොළඹ 50 පි.)




3.  $\text{MX}(\text{s})$  හි ජලයේ දාවනය හා ආස්ථින තාප විපර්යාසය ගණනය කිරීම සඳහා රුපසටහනෙහි දක්වා ඇති ඇටුවුම හාවිත කරන ලදී. ආස්ථින ජලය  $100.00 \text{ cm}^3$  කේප්පයට එක් කරන ලදී. ආස්ථින ජලයේ ආරම්භක උෂ්ණත්වය  $25.0^\circ\text{C}$  ලෙස මැළැඳාගත්තා ලදී. ඉන්පසු  $\text{MX}(\text{s})$  හි  $0.10 \text{ mol}$  ජලයට එකතුකර ඇගෙම කළුතන ලදී. දාවනයෙහි උෂ්ණත්වය ක්‍රමයෙන් අඩුවන බව තිරික්ෂණය කරන ලදී. මතින ලද අඩුම උෂ්ණත්වය  $17.0^\circ\text{C}$  විය. හාවිත කළ ජල ප්‍රමාණය  $\text{MX}(\text{s})$  මුළුමතින්ම දාවනය කිරීමට ප්‍රමාණවත් විය. ජලයෙහි සනන්වය හා විශිෂ්ට තාපය පිළිවෙළින්  $1.00 \text{ g cm}^{-3}$  සහ  $4.20 \text{ J g}^{-1} \text{ }^\circ\text{C}^{-1}$  වේ.  $\text{MX}(\text{s})$  දාවනය තිසා ජලයෙහි සනන්වය හා විශිෂ්ට තාපය විවෘත වෙනාස් නොවන බව උපකළේපනය කරන්න.

(i) පද්ධතිය (දාවනය) තැවත  $25.0^\circ\text{C}$  ට ගෙන එම සඳහා පැපයිය යුතු තාපය ගණනය කරන්න.

.....

.....

.....



- (ii) MX(s) හි ජලයේ දුවණය තාප අවශ්‍යක හෝ තාපදායක ස්ථියාවලියක් වේ ද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.
- .....  
.....  
.....

- (iii)  $\text{MX}(s) + \text{H}_2\text{O}(l) \rightarrow \text{M}^+(aq) + \text{X}^-(aq)$  ප්‍රතික්‍රියාව ආශ්‍රිත එන්තැල්පි වෙනස ( $\text{kJ mol}^{-1}$  වලින්) ගණනය කරන්න.
- .....  
.....  
.....  
.....  
.....

- (iv) මෙම පරීක්ෂණය ජලය  $200.00 \text{ cm}^3$  හාවිතයෙන් සිදු කළේ නම් උෂ්ණත්ව වෙනස ඉහත අගයට වඩා වැඩි වේ යයි ඔබ බලාපොරොත්තු වන්නේ ද? ඔබගේ පිළිතුර පහදන්න.
- .....  
.....

- (v) පද්ධතියේ (දාවණයෙහි) උෂ්ණත්වය වෙනස්වන අයුරු උෂ්ණත්ව-කාල වක්‍රය ඇදීමෙන් පෙන්වන්න.  
යැයු : අවසානයේදී පද්ධතිය කාමර උෂ්ණත්වය ( $25.0^\circ\text{C}$ ) කර පැමිණේ.



- (vi) මෙම පරීක්ෂණයේදී ලෝහ කෝපයක් වෙනුවට ප්‍රේලාස්ටික් කෝපයක් හාවිත කරන්නේ ඇය දැයුතු පැහැදිලි කරන්න.
- .....  
.....  
.....

- (vii)  $25.0^\circ\text{C}$  උෂ්ණත්වයේදී හා  $1.0 \text{ atm}$  පිඩිනයේදී MX(s) හි ජලයේ දුවණය විම සඳහා ඕනෑම ගක්ති වෙනස ( $\Delta G$ ),  $-26.0 \text{ kJ mol}^{-1}$  බව ගණනය කරන ලදී. ඉහත ගණනය කරන ලද එන්තැල්පි වෙනස හාවිතයෙන්  $25.0^\circ\text{C}$  දී MX(s) හි ජලයේ දුවණය සඳහා එන්ට්‍රොපි වෙනස ( $\Delta S$ ) ගණනය කරන්න.
- .....  
.....  
.....

- (viii) උෂ්ණත්වය වැඩිවිෂ්ටතා සමග MX(s) හි දාව්‍යතාවය වැඩි හෝ අඩු වේ යයි ඔබ බලාපොරොත්තු වන්නේ ද? ඔබගේ පිළිතුර සඳහා සේතු දක්වන්න.
- .....  
.....  
.....

(ලක්ශ්‍ර 100 ඩී)



4. (a) A සහ B යන සංයෝග දෙකටම, එකම අණුක පූරුෂ  $C_5H_{10}O$  ඇත. A සහ B සංයෝග දෙකම මැඩිනයිලාලොගීල්ඩ් සමග තැකීලි/රතු අවක්ෂණීය ලබා දේ. A සහ B වෙන වෙන ම මෙතනෝල් මාධ්‍යයෙහි  $NaBH_4$  හා ප්‍රතික්‍රියා කළ විට A සංයෝගයෙන් C ලැබෙන අතර B සංයෝගයෙන් D ලැබේ. C,  $Al_2O_3$  සමග රත් කළ විට E ( $C_5H_{10}$ ) සහ F ( $C_5H_{10}$ ) ඇල්කීන දෙක සැදේ. E සහ F වෙන වෙන ම සාන්ද  $H_2SO_4$  හා ප්‍රතික්‍රියා කර ලැබෙන එල, ජල විවිධීනය කළ විට E සංයෝගයෙන් G ලැබෙන අතර F සංයෝගයෙන් H ලැබේ. ඉකස් ප්‍රතිකාරකය සමග G ආවිලකාවයක් ක්ෂේණිකව ලබා දෙයි. H ද ඉකස් ප්‍රතිකාරකය සමග ආවිලකාවයක් ලබා දෙන මුත් එය ක්ෂේණිකව සිදු නොවේ.

(i) G සහ H නි ව්‍යුහ අදින්න.

G

H

(ii) A, C, E සහ F නි ව්‍යුහ අදින්න.

A

C

E

F

$Al_2O_3$  සමග D රත් කළ විට I ( $C_3H_{10}$ ) ඇල්කීනය ලැබේ. සාන්ද  $H_2SO_4$  සමග I ප්‍රතික්‍රියා කර, ලැබෙන එලය ජල විවිධීනය කළ විට G ලැබේ.

(iii) B, D සහ I නි ව්‍යුහ අදින්න.

B

D

I

(iv) A සහ B වෙන් කර හදුනාගැනීම සඳහා පරික්ෂාවක්/ප්‍රතික්‍රියාවක් විස්තර කරන්න.

.....




.....

.....

.....

(කොණ 50 ප.)

(b) (i) පහත සඳහන් ප්‍රතික්‍රියා අනුතුමයන්හි J, K, L සහ M හි ව්‍යුහ දක්වන්න.



(ii) ප්‍රතික්‍රියා I, II හා III හි සිදුවන ප්‍රතික්‍රියා වර්ගය පහත දක්වෙන ලැයිස්තුවෙන් කෝරෝගෙන ලියන්න.

නියුත්ලියෝගිලික (නාජ්‍රිකාම්) ආකලනය, නියුත්ලියෝගිලික (නාජ්‍රිකාම්) ආදේශය,  
ඉලෙක්ට්‍රොඩිලික (ඉලෙක්ට්‍රොනිකාම්) ආකලනය, ඉලෙක්ට්‍රොඩිලික (ඉලෙක්ට්‍රොනිකාම්) ආදේශය, ඉවත්වීම

ප්‍රතික්‍රියාව I .....

ප්‍රතික්‍රියාව II .....

ප්‍රතික්‍රියාව III .....

(iii) ඇල්කීන හා HBr අතර ප්‍රතික්‍රියාවේ යන්තුණිය පිළිබඳ මධ්‍ය දැනුම උපයෝගී කර ගනිමින් ප්‍රතික්‍රියාව III හි යන්තුණිය දක්වන්න.

கலை திரட்டையை/புதிய பாடத்திட்டம்/New Syllabus

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (ලක්ෂ පෙළ) ව්‍යාපය, 2019 අගෝස්තු කළවිප් පොතුත් තුරාතරුප පත්තිර (ඉයර් තුරු)ප පරිශ්‍රී, 2019 ඉකළුම් General Certificate of Education (Adv. Level) Examination, August 2019

රුක්‍යා විද්‍යාල II

இரசாயனவியல்

## Chemistry II

02 S II

$$* \text{ සාර්වත්‍ර වැයු නියතය } R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$$

\* ആവാസിക്കുന്ന നിയത്യ  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$

B කොටස – රවතා

ප්‍රයෝග දෙකකට පමණක් පිළිතුරු සපයන්න. (එක් එක් ප්‍රයෝගයට ලක්ෂු 150 බැංශේ ලැබේ.)

5. (a) ඒක ආම්ලික දුබල හස්මය B ( $0.15 \text{ mol dm}^{-3}$ ) හා HCl ( $0.10 \text{ mol dm}^{-3}$ ) අතර අනුමාපනයක් පහත විස්තර කර ඇති පරිදි සුදුසු දැරකයක් හාවිතයෙන් සිදු කරන ලදී. HCl දාවණය ( $25.00 \text{ cm}^3$ ) අනුමාපන ජ්ලාස්කුවේහි තබා දුබල හස්මය B, බිඟුරෝට්ටුවක් හාවිතයෙන් එකතු කරන ලදී.  $25^\circ\text{C}$  හි දී දුබල හස්මයෙහි විසංගිත නියය ය K<sub>b</sub>,  $1.00 \times 10^{-5} \text{ mol dm}^{-3}$  වේ. සිදුසුම පරික්ෂණ  $25^\circ\text{C}$  හි දී සිදු කරන ලදී.

  - (i) හස්මය B එකතු කිරීමට පෙර අනුමාපන ජ්ලාස්කුවේහි ඇති අම්ල දාවණයෙහි pH අයය ගණනය කරන්න.
  - (ii) B හි දාවණයෙන්  $10.00 \text{ cm}^3$  එකතු කළ පසු අනුමාපන ජ්ලාස්කුවේහි ඇති දාවණයෙහි pH අයය ගණනය කරන්න. අනුමාපන ජ්ලාස්කුවේහි ඇති දාවණයට ස්වාරක්ෂක දාවණයක් ලෙස ත්‍රියා කළ හැකි ද? ඔබගේ පිළිතුර පහදන්ත්.
  - (iii) සමකතා ලක්ෂණයට ලායා වීම සඳහා අවශ්‍ය දුබල හස්ම දාවණයෙහි පරිමාව ගණනය කරන්න.
  - (iv) සමකතා ලක්ෂණයට ලායා වූ පසු දුබල හස්මයෙහි තවත්  $10.00 \text{ cm}^3$  පරිමාවක් අනුමාපන ජ්ලාස්කුවට එකතු කරන ලදී. අනුමාපන ජ්ලාස්කුවේහි ඇති දාවණයෙහි pH අයය ගණනය කරන්න.
  - (v) ඉහත (iv) දී ලැබෙන දාවණයට ස්වාරක්ෂක දාවණයක් ලෙස ත්‍රියා කළ හැකි ද? ඔබගේ පිළිතුර පහදන්ත්.
  - (vi) එකතු කරනු ලබන දුබල හස්ම දාවණ පරිමාව සමඟ අනුමාපන ජ්ලාස්කුවේහි ඇති මිගුණයෙහි pH අයය වෙනස්වන අයුරු (අනුමාපන ව්‍යුත්‍ය) කුවු සටහනකින් දක්වන්න. අක්ෂ නම් කරන්න, y-අක්ෂය මත pH හා x-අක්ෂය මත එකතු කරනු ලබන දුබල හස්ම දාවණ පරිමාව දක්වන්න. සමකතා ලක්ෂණය ආසන්න වශයෙන් ලකුණු කරන්න. [සමකතා ලක්ෂයෙහි pH අයය ගණනය කිරීම බිඟුරෝට්ටුවේහි නොවේ.]

(b) පරිපුරුණ දාවණයක් සාදන C හා D වාෂ්පයිලි ද්‍රව හාවිතයෙන් පහත පරික්ෂණ දෙක නියත උණ්ණත්වයක දී සිදු කරන ලදී.

**පරික්ෂණය I :** C හා D ද්‍රව රේවනය කරන ලද දැඩි බුදුනක් තුළට ඇතුළු කර සම්බුද්ධිතතාවයට එළුම්මට ඉඩ හරින ලදී. පද්ධතිය සම්බුද්ධිතතාවයේ ඇතිවිට ද්‍රව කළාපයෙහි (L<sub>I</sub>) C හා D හි මුළු හාග පිළිවෙළින්  $0.3$  හා  $0.7$  බව නිරික්ෂණය කරන ලදී. බුදුනෙහි මුළු පිඩිනය  $2.70 \times 10^4 \text{ Pa}$  විය.

**පරික්ෂණය II :** මෙම පරික්ෂණය C හා D වෙනස් ප්‍රමාණ හාවිතයෙන් සිදු කරන ලදී. සම්බුද්ධිතතාව ඇති වූ පසු ද්‍රව කළාපයෙහි (L<sub>II</sub>) C හා D හි මුළු හාග පිළිවෙළින්  $0.6$  හා  $0.4$  බව නිරික්ෂණය කරන ලදී. බුදුනෙහි මුළු පිඩිනය  $2.40 \times 10^4 \text{ Pa}$  විය.

  - (i) වාෂ්ප කළාපයෙහි C හි ආංකික පිඩිනය ( $P_C$ ), එහි සංතාප්ති වාෂ්ප පිඩිනය ( $P_C^\circ$ ), හා එහි ද්‍රව කළාපයෙහි මුළු හාගය ( $X_C$ ) අතර සම්බන්ධය සම්කරණයක ආකාරයෙන් දෙන්න.
  - (ii) වාෂ්ප කළාපයෙහි C හා D හි සංතාප්ති වාෂ්ප පිඩිනය ගණනය කරන්න.
  - (iii) පරික්ෂණය I හි වාෂ්ප කළාපයෙහි ( $V_I$ ), C හා D හි මුළු හාග ගණනය කරන්න.
  - (iv) පරික්ෂණය II හි වාෂ්ප කළාපයෙහි ( $V_{II}$ ), C හා D හි මුළු හාග ගණනය කරන්න.
  - (v) නියත උණ්ණත්වයෙහි අදින ලද පිඩින-සංයුති කළාප සටහනක ඉහත පරික්ෂණ දෙකෙහි ද්‍රව හා වාෂ්ප කළාපවල ( $L_I$ ,  $L_{II}$ ,  $V_I$  හා  $V_{II}$ ) සංයුති හා අදාළ පිඩින දක්වන්න.

ବ୍ୟାକି ପାଇଁ ବିଜେତା

6. (a) කාබනික දාවකයක් (org-1) හා ජලය (aq) එකිනෙක මිශ්‍ර නොවන අතර ඒවා ද්‍රීකලාප පද්ධතියක් සාදයි.

$$T \text{ උණ්ණවයේදී org-1 හා ජලය අතර } X \text{ හි ව්‍යාප්තිය සඳහා විභාග සංගුණකය, K_D = \frac{[X]_{\text{org-1}}}{[X]_{\text{aq}}} = 4.0 \text{ වේ.}$$

org-1 හි  $100.00 \text{ cm}^3$  හා ජලය  $100.00 \text{ cm}^3$  අඩංගු පද්ධතියකට  $X$  හි  $0.50 \text{ mol}$  ප්‍රමාණයක් එකතු කරන ලදී. පද්ධතිය  $T$  උණ්ණවයේදී සමතුලිතකාවයට එළඹීමට ඉඩ හරින ලදී.

(i) org-1 හි  $X$  හි සාන්දුණය ගණනය කරන්න.

(ii) ජලයෙහි  $X$  හි සාන්දුණය ගණනය කරන්න.

(ලකුණු 20 අදාළයා)

(b)  $Y$  සංයෝගය ජලීය කළාපයෙහි පමණක් දාවන වේ. ජලීය කළාපයේදී  $X$  හා  $Y$  ප්‍රතික්‍රියා කර  $Z$  සාදයි.  $Y$  හා  $Z$  තිබේ org-1 හා ජලය අතර  $X$  හි ව්‍යාප්තියට බලපාන්තේ නැත.

org-1 හා ජලය අඩංගු ද්‍රීකලාප පද්ධති ජ්‍යෙෂ්ඨයක් සාදන ලදී. ඉන්පසු  $X$  හි විවිධ ප්‍රමාණ මෙම ද්‍රීකලාප පද්ධති තුළ ව්‍යාප්ත කර, පද්ධති සමතුලිතකාවයට එළඹීමට ඉඩ හරින ලදී. මෙම ද්‍රීකලාප පද්ධතිවල ජලීය කළාපයට  $Y$  එකතු කිරීමෙන් පසු,  $X$  හා  $Y$  අතර ජලීය කළාපයෙහි සිදුවන ප්‍රතික්‍රියාවේ ආරම්භක ශිෂ්ටතාවය මතින ලදී.  $T$  උණ්ණවයේදී සිදු කරන ලද මෙම පරීක්ෂණවල ප්‍රතිඵල වුදුවෙහි දැක්වේ.

පරීක්ෂණ අංකය	ජලය පරීමාව ( $\text{cm}^3$ )	org-1 පරීමාව ( $\text{cm}^3$ )	එකතු කරන ලද සම්පූර්ණ $X$ ප්‍රමාණය (mol)	එකතු කරන ලද සම්පූර්ණ $Y$ ප්‍රමාණය (mol)	ප්‍රතික්‍රියාවෙහි ආරම්භක ශිෂ්ටතාවය ( $\text{mol dm}^{-3} \text{ s}^{-1}$ )
1	100.00	100.00	0.05	0.02	$2.00 \times 10^{-6}$
2	100.00	100.00	0.10	0.04	$1.60 \times 10^{-5}$
3	50.00	50.00	0.25	0.02	$4.00 \times 10^{-4}$

ප්‍රතික්‍රියාවෙහි  $X$  හා  $Y$  අනුබද්ධයෙන් පෙළ පිළිවෙළින්  $m$  හා  $n$  වේ.  $T$  උණ්ණවයේදී ප්‍රතික්‍රියාවෙහි ශිදුතා ශිෂ්ටතාවයෙහි  $[X]_{\text{aq}}$ ,  $[Y]_{\text{aq}}$ ,  $m$ ,  $n$  හා  $k$  ඇළුවෙන් උග්‍රයන්න.

(i) ජලීය කළාපයෙහි  $X$  හා  $Y$  හි සාන්දුණ පිළිවෙළින්  $[X]_{\text{aq}}$  හා  $[Y]_{\text{aq}}$  ලෙස දී ඇත්තාම්, ප්‍රතික්‍රියාව සඳහා ශිෂ්ටතා ප්‍රකාශනය  $[X]_{\text{aq}}$ ,  $[Y]_{\text{aq}}$ ,  $m$ ,  $n$  හා  $k$  ඇළුවෙන් උග්‍රයන්න.

(ii) එක් එක් පරීක්ෂණයේදී ජලීය කළාපයෙහි  $X$  හි ආරම්භක සාන්දුණය ගණනය කරන්න.

(iii) එක් එක් පරීක්ෂණයේදී ජලීය කළාපයෙහි  $Y$  හි ආරම්භක සාන්දුණය ගණනය කරන්න.

(iv)  $X$  හා  $Y$  අනුබද්ධයෙන් ප්‍රතික්‍රියාවෙහි පෙළ පිළිවෙළින්  $m$  හා  $n$  ගණනය කරන්න.

(v) ප්‍රතික්‍රියාවෙහි ශිදුතා නියතය ගණනය කරන්න.

(vi) ඉහත දී ඇති විභාග සංගුණකය හාවිත කර ප්‍රතික්‍රියාවෙහි ශිදුතාවය මත උණ්ණවයෙහි බලපෑම අධ්‍යයනය කිරීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කර ඇතුළු.

ප්‍රතික්‍රියාවෙහි ශිදුතාවය මත උණ්ණවයෙහි බලපෑම අධ්‍යයනය කිරීම සඳහා මෙම පරීක්ෂණය සුදුසු ද? ඔබගේ පිළිතුර පහදන්න.

(ලකුණු 105 අදාළයා)


(c) org-2 කාබනික දාවකය හා ජලය ද එකිනෙක මිශ්‍ර නොවන අතර ද්‍රීකලාප පද්ධතියක් සාදයි. org-2 හි  $100.00 \text{ cm}^3$  හා ජලය  $100.00 \text{ cm}^3$  අඩංගු පද්ධතියකට  $X$  ( $0.20 \text{ mol}$ ) එකතු කර  $T$  උණ්ණවයේදී සමතුලිතකාවයට එළඹීමට ඉඩ හරින ලදී. ඉන්පසු  $Y$  ( $0.01 \text{ mol}$ ) ජලීය කළාපයට එකතුකර ප්‍රතික්‍රියාවෙහි ආරම්භක ශිදුතාවය මතින ලදී. org-2 හි  $Y$  දාවන නොවේ.  $X$  හා  $Y$  අතර ජලීය කළාපයෙහි සිදුවන ප්‍රතික්‍රියාවෙහි ආරම්භක ශිදුතාවය  $6.40 \times 10^{-7} \text{ mol dm}^{-3} \text{ s}^{-1}$  බව සොයාගන්නා ලදී.

org-2 හා ජලය අතර  $X$  හි ව්‍යාප්තිය සඳහා විභාග සංගුණකය  $\frac{[X]_{\text{org-2}}}{[X]_{\text{aq}}}$  ගණනය කරන්න.

$[X]_{\text{org-2}}$  යනු org-2 කළාපයෙහි  $X$  හි සාන්දුණය වේ.


(ලකුණු 25 අදාළයා)

7. (a) M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම සඳහා රුපයෙහි දක්වා ඇති ඇටුවුම හාවිත කරන ලදී. නියත බාරාවක් හාවිතයෙන් මිනින්තු 10ක කාලයක් තුළ විද්‍යුත්විවිශේදනය සිදු කරන ලදී. මෙම කාල පරාසය තුළදී A කේෂයේ කැන්චියෙහි 31.75 mg ස්කන්ධය වැඩිවිමක් සිදු වූ අතර, B කේෂයේ කැන්චියෙහි 147.60 mg ස්කන්ධය වැඩිවිමක් සිදු විය. (කේෂ A සහ B වල ජලය විද්‍යුත්විවිශේදනය විමක් සිදු නොවන බව උපක්ෂේපනය කරන්න.)



- (i) A සහ B එක් එක් කේෂයේ ඇනෙක්සිය (①, ②, ③, ④ අංක අනුසාරයෙන්) හඳුනාගන්න.
- (ii) එක් එක් කේෂයේ එක් එක් ඉලෙක්ට්‍රොෂියෙහි සිදුවන අර්ථ ප්‍රතික්‍රියාව උග්‍රය දක්වන්න.
- (iii) විද්‍යුත්විවිශේදනය සඳහා හාවිත කරන ලද නියත බාරාව ගණනය කරන්න.
- (iv) M ලෝහයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. (ලකුණු 75 දි)

- (b) (i) A, B හා C සංගත සංයෝග වේ. එවාට අභ්‍යන්තරීය රුහාමිනියක් ඇත. එක් එක් සංයෝගයෙහි උග්‍රය විරෝධ දෙකක් ලෝහ අයනයට සංගත වී ඇත. සංයෝගවල අණුක සූත්‍ර වනුයේ (පිළිවෙළින් තොවේ):



සංයෝගවල ජලීය දාවන Pb(CH<sub>3</sub>COO)<sub>2</sub>(aq) සමග පිරියම් කළ විට ලැබුණු නිරික්ෂණ පහත දී ඇත.

සංයෝගය	Pb(CH <sub>3</sub> COO) <sub>2</sub> (aq)
A	ලැණු ජලයෙහි ද්‍රවණය වන සූදු පැහැදි අවක්ෂේපයක්
B	අවක්ෂේපයක් නොමැති
C	ලැණු ජලයෙහි ද්‍රවණය වන කහ පැහැදි අවක්ෂේපයක්

I. A, B සහ C හි වුළු දෙන්න.


II. Pb(CH<sub>3</sub>COO)<sub>2</sub>(aq) සමග සංයෝග පිරියම් කළ විට ලැබෙන අවක්ෂේපවල රසායනික සූත්‍ර ලියන්න.

(සැයු. සංයෝගය හා ප්‍රතිකාරකය සඳහන් කරන්න)

III. ඉහත දී ඇති සංයෝගවල ලෝහ අයනය හා සංගත වී නොමැති ඇනායනයක්/ඇනායන තිබේ නම්, එම එක් එක් ඇනායනය හඳුනාගැනීම සඳහා රසායනික පරීක්ෂාවක් බැහින් නිරික්ෂණය ද සමග සඳහන් කරන්න.

(සැයු. ඔබ විසින් දෙනු ලබන පරීක්ෂා මෙහි සඳහන් පරීක්ෂාවක් නොවිය යුතු ය.)

- (ii) M ආන්තරික ලෝහය ජලීය මාධ්‍යයේ දී වර්ණවත් P සංකීරණ අයනය සාදයි. එයට [M(H<sub>2</sub>O)<sub>n</sub>]<sup>m+</sup> සාමාන්‍ය රසායනික සූත්‍රය ඇතුළු ඇති අතර, එය පහත දී ඇති ප්‍රතික්‍රියාවලට භාජනය වේ.



I. M ලෝහය හඳුනාගන්න. P සංකීරණ අයනයේ M හි ඔක්සිකරණ අවස්ථාව දෙන්න.

II. P සංකීරණ අයනයෙහි M හි ඉලෙක්ට්‍රොෂික වින්‍යාසය දෙන්න.

III. n හා m හි අගයන් දෙන්න.

IV. P හි ජ්‍යාමිතිය දෙන්න.

V. Q, R සහ S හි වුළු දෙන්න.


VI. P, R සහ S සංකීරණ අයනයන්හි IUPAC නම දෙන්න.

(ලකුණු 75 දි)

## C කොටස – රට්නා

ප්‍රශ්න දෙකකට පමණක පිළිතුරු සපයන්න. (එක් එක් ප්‍රශ්නයට ලකුණු 150 බැංශින් ලැබේ.)

8. (a)  $C_6H_5CO_2CH_3$  එකම කාබනික ආරම්භක ද්‍රව්‍යය වගයෙන් සහ ප්‍රතිකාරක වගයෙන් ලැයිස්තුවේ දී ඇති එමා පමණක් යොදා ගතිතින්, ඔහුට (7) නොවේ පියවර සංඛ්‍යාවක් හාවිත කර පහත සඳහන් සංයෝගය සංශේෂණය කරන්නේ කෙසේදැයි පෙන්වන්න.




රෝයක ද්‍රව්‍ය ලැයිස්තුව

$PCl_3$ ,  $Mg/\text{වියලු$  රූතර,  $H^+/H_2O$ ,  $LiAlH_4$ , සාන්දු  $H_2SO_4$


(ලකුණු 60 අදාළයි)

- (b) පහත සඳහන් එක් එක් පරිවර්තනය තුනකට (3) නොවේ පියවර සංඛ්‍යාවක් හාවිත කර, සිදු කරන්නේ කෙසේදැයි පෙන්වන්න.



(ලකුණු 60 අදාළයි)

- (c) පහත සඳහන් ප්‍රතික්‍රියාව එල දෙකක් ලබා දේ.



(i) එල දෙකකින් ව්‍යුහ උග්‍රයන්න.

(ii) මෙම එල දෙක සැදිම සඳහා යන්ත්‍රණ උග්‍රයන්න.

(ලකුණු 30 අදාළයි)

9. (a) X දාවනයෙහි ලෝහ කුටායන හතරක් අඩංගු වේ. මෙම කුටායන හඳුනාගැනීම සඳහා පහත පරීක්ෂා සිදු කරන ලදී.

	පරීක්ෂාව	නිරීක්ෂණය
①	X හි තුඩා කොටසකට තනුක $HCl$ එක් කරන ලදී.	අවක්ෂේපයක් නොමැත.
②	ඉහත ① හි ලැබෙන දාවනය තුළින් $H_2S$ බුබුලනය කරන ලදී.	කළ පැහැති අවක්ෂේපයක් ( $P_1$ )
③	$P_1$ පෙරා වෙන් කරන ලදී. $H_2S$ ඉවත් කිරීම සඳහා පෙරනය නටවා, සිඹුල් කර, $NH_4Cl/NH_4OH$ එක් කරන ලදී.	කොළ පැහැති අවක්ෂේපයක් ( $P_2$ )
④	$P_2$ පෙරා වෙන් කර පෙරනය තුළින් $H_2S$ බුබුලනය කරන ලදී.	සුදු පැහැති අවක්ෂේපයක් ( $P_3$ )
⑤	$P_3$ පෙරා වෙන් කරන ලදී. $H_2S$ ඉවත් කිරීම සඳහා පෙරනය නටවා, සිඹුල් කර, $(NH_4)_2CO_3$ එක් කරන ලදී.	සුදු පැහැති අවක්ෂේපයක් ( $P_4$ )

$P_1$ ,  $P_2$ ,  $P_3$  හා  $P_4$  අවක්ෂේප සඳහන් පහත සඳහන් පරීක්ෂා සිදු කරන ලදී.

අවක්ෂේපය	පරීක්ෂාව	නිරීක්ෂණය
$P_1$	ලැණුපුම් තනුක $HNO_3$ හි $P_1$ දාවනය කර වැඩිපුර සාන්දු $NH_4OH$ එක් කරන ලදී.	තද නිල පැහැති දාවනයක් (1 දාවනය)
$P_2$	* $P_2$ ට වැඩිපුර තනුක $NaOH$ එක් කර, පසුව $H_2O_2$ එක් කරන ලදී. * 2 දාවනයට තනුක $H_2SO_4$ එක් කරන ලදී.	කහ පැහැති දාවනයක් (2 දාවනය) තැකිලී පැහැති දාවනයක් (3 දාවනය)
$P_3$	* තනුක $HCl$ හි $P_3$ දාවනය කර තනුක $NaOH$ තුමුණුමයෙන් එක් කරන ලදී. * තනුක $NaOH$ එක් කිරීම කවුදරවත් සිදු කරන ලදී.	සුදු පැහැති අවක්ෂේපයක් ( $P_5$ ) අවරාන දාවනයක් දෙමින් $P_5$ දාවනය විය. (4 දාවනය)
$P_4$	සාන්දු $HCl$ හි $P_4$ දාවනය කර, පහන් සිල පරීක්ෂාවට හාජනය කරන ලදී.	ගෙධාල්-රතු දැල්ලක්

- (i) X දාවණයකි ලෝහ කැටායන සහර හදුනාගන්න. (යේතු අවශ්‍ය නෑත.)  
(ii) P<sub>1</sub>, P<sub>2</sub>, P<sub>3</sub>, P<sub>4</sub> සහ P<sub>5</sub> අවක්ෂේප සහ 1, 2, 3 සහ 4 දාවණවල වර්ණයන්ට සේවුවන රසායනික විශේෂ හදුනාගන්න.  
(සු.යු. රසායනික සූත්‍ර පමණක් ලියන්න.)

(ලකුණු 75 පි)

- (b) Y ජල සාම්පලයෙහි SO<sub>3</sub><sup>2-</sup>, SO<sub>4</sub><sup>2-</sup> සහ NO<sub>3</sub><sup>-</sup> ඇතායන අධිංග වේ. ජල සාම්පලයේ අධිංග ඇතායන ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රියාවලිවල සිදු කරන ලදී.

### ක්‍රියාවලිවල 1

Y සාම්පලයෙහි 25.00 cm<sup>3</sup> ට, වැඩිපුර, තනුක BaCl<sub>2</sub> දාවණයක් කළතමින් එක් කරන ලදී. ඉත්පැසු, සැදුණු අවක්ෂේපයට, කුටුක ගදක් සහිත වායුවක් තවදුරටත් මුක්ත විම තවතින තොක්, කළතමින්, වැඩිපුර, තනුක HCl එක් කරන ලදී. දාවණය මිනිත්තු 10ක් තබා හැර පෙරන ලදී. අවක්ෂේපය ආපුළුන ජලයෙන් සේදා නියත ස්කන්ධයක් ලැබෙන තුරු 105 °C දී උදුනක වියළුන ලදී. අවක්ෂේපයේ ස්කන්ධය 0.174 g විය. ලැබුණු පෙරනය වැඩිදුර විශ්ලේෂණය සඳහා තබා ගන්නා ලදී. (ක්‍රියාවලිවල 3 බලන්න.)

### ක්‍රියාවලිවල 2

Y සාම්පලයෙහි 25.00 cm<sup>3</sup> ට, වැඩිපුර, තනුක H<sub>2</sub>SO<sub>4</sub> හා ආම්ලිකෘත 5% KIO<sub>3</sub> දාවණ එක් කරන ලදී. පිළිටය දර්ශකය ලෙස හාවිත කරමින් 0.020 mol dm<sup>-3</sup> Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> දාවණයක් සමග, මුක්ත වූ I<sub>2</sub> ඉක්මනින් අනුමාපනය කරන ලදී. හාවිත වූ Na<sub>2</sub>S<sub>2</sub>O<sub>3</sub> පරිමාව 20.00 cm<sup>3</sup> විය. (මෙම ක්‍රියාවලිවලෙහි දී SO<sub>3</sub><sup>2-</sup> අයන වායුගේලයට පිට නොවී, සඳේගේට අයන (SO<sub>4</sub><sup>2-</sup>) බෙවා සික්සිකරණය වේ යැයි උපකළුපනය කරන්න.)

### ක්‍රියාවලිවල 3


ක්‍රියාවලිවල 1 හි ලැබුණු පෙරනය, තනුක NaOH සමග උදාසින කර, එයට වැඩිපුර Al කුඩා හා තනුක NaOH එක් කරන ලදී. දාවණය රත් කර, මුක්ත වූ වායුව, 0.11 mol dm<sup>-3</sup> HCl දාවණයක 20.00 cm<sup>3</sup> පරිමාවකට ප්‍රමාණාත්මකව යවා ප්‍රතික්‍රියා කරවන ලදී. ප්‍රතික්‍රියාව සම්පූර්ණ විම ලිටිමස් සමග පරික්ෂා කරන ලදී. මුක්ත වූ වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පසු ඉතිරිව ඇති HCl, 0.10 mol dm<sup>-3</sup> NaOH දාවණයක් සමග මෙතිල් ඔරේන්ස් දර්ශකය ලෙස හාවිත කරමින් අනුමාපනය කරන ලදී. අවශ්‍ය වූ NaOH පරිමාව 10.00 cm<sup>3</sup> විය.

- (i) ක්‍රියාවලිවල 1, 2 හා 3 හි සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුළිත අයනික/අයනික නොවන සම්කරණ ලියන්න.  
(ii) Y ජල සාම්පලයේ SO<sub>3</sub><sup>2-</sup>, SO<sub>4</sub><sup>2-</sup> සහ NO<sub>3</sub><sup>-</sup> සාන්දුණ (mol dm<sup>-3</sup>) හිර්ණය කරන්න.  
(Ba = 137; S = 32; O = 16)  
(iii) ක්‍රියාවලිවල 2 හා 3 හි අනුමාපනවල දී නිරීක්ෂණය කළ හැකි වර්ණ විපර්යාක දෙන්න.

(සු.යු. විශ්ලේෂණයට බාධා විය හැකි වෙනත් අයන ය Y සාම්පලයේ නැති බව උපකළුපනය කරන්න.)

(ලකුණු 75 පි)

10. (a)



ච්‍රියාවලිය (Dow Process) යොදා ගතිම් මැග්නීසියම් ලේඛනය ( $Mg$ ) හිමිපාදනය කිරීම ඉහත දක්වා ඇති ගැටුම් සටහනින් පෙන්වුම් කරයි.

ගැටුම් සටහන මත පදනම් වූ පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිනුරු සපයන්න.

- අංකීකෘත දුවය A හුදුනාගන්න.
- B, C, D, E, F සහ G හි උපයෝගී කරගන්නා ත්‍රියාවලි සහත දැක්වෙන ලැයිස්තුවන් හුදුනාගන්න.  
(වාෂ්පිකරණය, දුවුණය කිරීම, තාප වියෝග්‍යය, විද්‍යුත්විවිශ්චනය, ප්‍රතිකාරකයක් ප්‍රතිව්‍යුත්කරණය, අවක්ෂේපණය)
- B හි භාවිත කරන රසායනික සංයෝගය හුදුනාගන්න.
- P, Q, R සහ T රසායනික විශේෂ හුදුනාගන්න.
- B, C, D හා F වල සිදුවන ත්‍රියාවලි සඳහා කුලිත රසායනික සම්කරණ/අර්ථ ප්‍රතිත්‍රියා දෙන්න.  
(යැයු. අර්ථ ප්‍රතිත්‍රියා දිවිවීමේ දී අදාළ අවස්ථාවන්හි ඇනෝබය හා කුලෝබය හුදුනාගන්න.)
- G හි සිදුවන ප්‍රතිත්‍රියාවේ වැදගත්කම සඳහන් කරන්න.

(ලකුණු 50 පි)

(b) (i) පහත දක්වා ඇති කර්මාන්ත සලකන්න.

- ගල් අගුරු බලාගාර
- යිතකරණ සහ වායුසම්කරණ
- ප්‍රවාහනය
- කාලීකරණයන්තරය
- සත්ත්ව පාලනය

- ඉහත දක්වා ඇති කර්මාන්ත පහම ගෝලීය උණුසුම්වීමට දායක වේ. එක් එක් කර්මාන්තය ආශ්‍රිත ගෝලීය උණුසුම්වීමට දායක වන වායුමය රසායනික විශේෂ හුදුනාගන්න.
  - ගෝලීය උණුසුම්වීම නිසා ඇතිවිය හැකි භානිකර දේශගුණ විපර්යාස තුනක් සඳහන් කරන්න.
- (ii) ඉහත (i) හි දී ඇති කර්මාන්ත අතුරෙන්

- ප්‍රකාශ රසායනික දුම්කාවට
  - අම්ල වැසිවලට
  - සුපෙෂණයට
- දායක වන ප්‍රධාන කර්මාන්තය/කර්මාන්ත හුදුනාගන්න.

- (iii) ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ජල විදුලිය ජනනය කිරීමට නාවිත වන ජලාවල පෙළක ප්‍රශේද ආසන්නයේ කාග්‍රීම වැසි ඇති කිරීම අනුහදා බලන ලදී. මෙම ක්‍රියාවලියේ දී ජලවාශ්‍ර සංස්කරණය වී වලාකුළ ඇතිවීම උත්තේජනය කිරීමට ජලාක්රෑක ලැබුවල ( $\text{NaCl}$ ,  $\text{CaCl}_2$ ,  $\text{NaBr}$ ) සියලුම අංශ විසුරුවනු ලැබේ.

මෙම ලැබුණ පෝෂක ප්‍රදේශ අවට ජලයට ඇතුළුවේම හේතුවෙන් සාපුච්චම

- I. බලපුමට ලක්වන
  - II. බලපුමට ලක් තොවන

ජල තත්ත්ව පරාමිති පහත දැක්වෙන ලැයිස්තුවෙන් තෝරා ගන්න. මධ්‍ය තෝරා ගැනීමට හේතු කෙටියෙන් දෙන්න.

## ಶಲ ಕಥೆಗಳ ಪರಾಮಿತಿ ಲೈಂಡ್ಸ್‌ನುವು:

pH, සන්නායකතාව, ආච්ලතාව, දාවිත ඔක්සිජන්

(කොටස 50 පි)

(c) පහත සඳහන් පූර්ණ රේට්ව ඩිසල් නිෂ්පාදනය මත පදනම් වේ.

(1) ගෙදව් විසුල් නීත්ප්‍රඛාදයේ දී පාලිත වන අමුදව්‍ය සඳහන් කරන්න.

(iii) ප්‍රධාන සිත් සිත් ඇමුවුසයේ ඇති පධාන රසායනික සංයෝගය අභාෂ අවස්ථාවන්හි නම් කරන්න.

(iii) පාසල් රසායනාගාරයේදී ජෙව් ඩිසල් නිෂ්පාදනයට උත්ප්‍රේරකය වශයෙන් යොදා ගනු ලබන රසායනික ක්‍රියාශේෂයේ තුම් සඳහන් කරන්න.

(iv) ඉහත (ii) කොටසේ සඳහන් කළ රසායනික සංයෝග හාවිත කර ජෙවුම ඩිසල් සංශෝධනය පෙන්වීමට තුළුනු රසායනික සූලිකරණයක් දෙන්න.

(v) ගේනෝරුත් විභිජර තොය ගනනොත් සිදුවිය හැකි අතරු ප්‍රතිතියාවක් එහි එල සමග හඳුනාගන්න.

(කොන් 50 දි)

三

ආචර්කිත වගුව

	1	H															2	He
1	3	4																
2	Li	Be																
3	11	12																
4	Na	Mg																
5	19	20	21	22	23	24	25	26	27	28	29	30	31	32	33	34	35	36
6	K	Ca	Sc	Ti	V	Cr	Mn	Fe	Co	Ni	Cu	Zn	Ga	Ge	As	Se	Br	Kr
7	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50	51	52	53	54
8	Rb	Sr	Y	Zr	Nb	Mo	Tc	Ru	Rh	Pd	Ag	Cd	In	Sn	Sb	Te	I	Xe
9	55	56	La-	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85	86
10	Cs	Ba	Lu	Hf	Ta	W	Re	Os	Ir	Pt	Au	Hg	Tl	Pb	Bi	Po	At	Rn
11	87	88	Ac-	104	105	106	107	108	109	110	111	112	113	114	115	116	117	118
12	Fr	Ra	Lr	Rf	Db	Sg	Bh	Hs	Mt	Ds	Rg	Cn	Nh	Fl	Mc	Lv	Ts	Og

57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71			
La	Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tm	Yb	Lu			
89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103			
Ac	Th	Pa	U	Np	Pu	Am	Cm	Bk	Cf	Es	Fm	Md	No	Lr			